



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව - සති පාසල

විෂය - ගිණුම්කරණය

සතිය - ඔක්.- 1

ශ්‍රේණිය - 13

සකස් කළේ - කලාප අධ්‍යාපන
කාර්යාලය, රත්නපුර.

1. ප්‍රශාන්ගේ ව්‍යාපාරයේ 2018.03.31 දිනට සකස් කරන ලද ශේෂ පිරික්සුම අසමාන විය. පසුව පහත සඳහන් වැරදි සොයා ගෙන ඇත.

- 1.) මුදල් ගෙවීම් ජර්නලයේ වට්ටම් තීරුවේ එකතුව රු.6000ක් ලද වට්ටම් ගිණුමට හා ණයගැති පාලන ගිණුමට බැර කර ඇත.
- 2.) දුලංගගෙන් රු.50,000ක ණයට ගැනුම්, ණයහිමි ලෙජරයේ ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ රු.500ක් ලෙසය.
- 3.) පොදු ජර්නලයේ නිවැරදිව සටහන් වූ රු.20,000ක තැන්පත් කළ චෙක්පත් අගරුවීමක් ණයගැති පාලන ගිණුමේ නිවැරදිව සටහන් කර ඇති නමුත් මුදල් ගිණුමේ සටහන් වී නැත.

2018.03.31 දිනට ශේෂ පිරික්සුමේ එකතුව අඩුවීමක් පැවතියේ හර තීරුවේද බැර තීරුවේද යන්න සහ එම වටිනාකම දක්වන්න.

තීරුව වටිනාකම(රු.).....

2. පහත සඳහන් ලෙජර් ගිණුම් මූල්‍ය ප්‍රකාශනවල කුමන මූලිකාංගයට අයත් වන්නේ දැයි සඳහන් කරන්න.

	ගිණුම	මූලිකාංගය
1	කීර්තිනාමය	
2	ලැබිය යුතු සාමාජික මුදල්	
3	ගැනිලි	
4	සේවක වන්දි සඳහා ප්‍රතිපාදන	